



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

**AA3 විභාගය - 2017 ජනවාරි**

**ප්‍රශ්න සහ යෝජිත උත්තර  
විෂය අංක (AA31)**

**මූල්‍ය ගිණුම්කරණය හා වාර්තාකරණය  
(FAR)**

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය  
නො. 540, පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද නාහිමි මාවත,  
නාරාහේන්පිට, කොළඹ 05.

දුරකථන : 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි.

**ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය**

අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශය

**AA3 විභාගය - 2017 ජනවාරි**

**(31) මූල්‍ය ගිණුම්කරණය හා වාර්තාකරණය**

**යෝජිත උත්තර**

**A කොටස**

අනිවාර්ය ප්‍රශ්න හතර (04) කි.

(මුළු ලකුණු 20)

**1 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර**

- (a) වත්කමක් යනු, අනාගත ආර්ථික ප්‍රවීලාභ ලබාගැනීමේ අපේක්ෂාවෙන් ව්‍යාපාරය විසින් පාලනය කරන සම්පතක් වන අතර මෙය අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස හටගෙන ඇත. (ලකුණු 02)
- (b) 1. මූල්‍ය ප්‍රකාශනයන්හි අරමුණ  
 2. මූල්‍ය ප්‍රකාශනයන් හි අන්තර්ගත කරන තොරතුරු වල ප්‍රයෝජනාත්මකභාවය තීරණය කරන ගුණාත්මක ලක්ෂණයන්  
 3. ප්‍රාග්ධනය හා ප්‍රාග්ධනය පවත්වාගෙන යෑම (තඩත්තු කිරීම) පිළිබඳ සංකල්පයන් (ලකුණු 03)  
(මුළු ලකුණු 05)

**2 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර**

- (a) 1. ව්‍යාපාරයක මුදල් හා මුදල්වලට සමාන දෑ උත්පාදනය කිරීමට ඇති හැකියාව තක්සේරු කිරීමට මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් උපකාරී වේ.  
 2. විවිධ ව්‍යාපාරවල අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන වටිනාකම් ගණනය කොට, ඒවා විවිධ ව්‍යාපාර අතරේ සංසන්දනය කිරීමට හැකියාවක් ලැබීම.  
 3. මුදල් හා මුදල්වලට සමාන දෑ උත්පාදනය කිරීමේ හැකියාවන් ඒවා විවිධ අරමුණු වෙනුවෙන් උපයෝජනය කිරීමේ ඵලදායීතාවයන් අවබෝධ කරගත හැකිවීම.  
 4. අනෙකුත් මූල්‍ය ප්‍රකාශන සමඟ සම්බන්ධ කර භාවිතා කිරීමේදී ව්‍යාපාරයේ ලාභදායීත්වය, ශුද්ධ වත්කම්වල වෙනස්වීම්, මූල්‍ය ව්‍යුහය මෙන්ම ද්‍රවශීලතාවය පිළිබඳවත් මනා අවබෝධයක් ලබාගත හැකිවීම.  
 5. ඓතිහාසික මුදල් ප්‍රවාහයන් තුලින්, මුදල් ප්‍රවාහයන් ඇතිවීමේ කාලවකවානු හා එහි වෙනස්වීම්, මුදල් ප්‍රවාහයන් හා බැඳුණු අවිනිශ්චිත හා නිශ්චිතතාවයන් නිරූපණය වේ. මේ අනුව අතීතයේ සිදුකරන ලද පුරෝකථනයන්ගේ නිවැරදිභාවය තක්සේරු කිරීමට වර්තමාන මුදල් ප්‍රවාහයන් භාවිතා කල හැකි වීම.  
 6. අනාගත මුදල් ප්‍රවාහ සම්බන්ධයෙන් ඇති කළ යුතු පාලනයන් පිළිබඳව සැලසුම් කිරීමට සත්‍ය මුදල් ප්‍රවාහ දර්ශකයක් ලෙස භාවිතා කළ හැකිවීම. (ලකුණු 03)
- (b) 1. භාණ්ඩාගාර බිල්පත්  
 2. බැංකුවේ ඇති ජංගම ගිණුමේ ශේෂය  
 3. ඉතිරිකිරීමේ ගිණුම් ශේෂයන්

4. බැංකු අයිරා
5. අතැති මුදල්

(ලකුණු 02)  
(මුළු ලකුණු 05)

### 3 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

1. අස්පාශ්‍ය වත්කමක් නොවේ.

හේතුව : මාසිකව රු. 500,000 ක වේතනයකට ස්ථිර පදනම මත බඳවාගත් විශේෂ පුහුණුව ලත් සේවකයන් ක්‍රියාවලියේ සංවර්ධනයට අදාළ වියදමක් ලෙස සැලකිය නොහැකිය. ඒ මක්නිසාද යත්, අදාළ සංවර්ධන ක්‍රියාවලිය අවසාන වීමෙන් පසුවත් ඔවුන්ගේ සේවය දිගටම පවත්වාගෙන යන බැවිනි. එමනිසා එය නැවත උත්පාදනය වන වියදමකි.

2. අස්පාශ්‍ය වත්කමකි.

හේතුව : රු. මිලියන 2.5 ක පිරිවැයක් දරා ස්ථාපනය කළ යුතු මෘදුකාංගය අස්පාශ්‍ය වත්කමක් ලෙස සැලකේ. එයට හේතුව මෙම මෘදුකාංගය ස්ථාපිත නොකිරීමෙන් වාණිජමය නිෂ්පාදනය ආරම්භ කළ නොහැකි බැවිනි. තවද, මෙම මෘදුකාංගය නොමැතිව අනාගත ප්‍රතිලාභ හටනොගන්නා බැවින් මෙය අස්පාශ්‍ය වත්කමක් ලෙස ගත යුතුය.

3. අස්පාශ්‍ය වත්කමකි.

හේතුව : රුපියල් මිලියන 1 ක පිරිවැයක් දරා එක් වරක් පමණක් ලබාගත යුතු අපනයන බලපත්‍රය අස්පාශ්‍ය වත්කමක් ලෙස හඳුනාගත හැකිය. හුවමාරු කළ නොහැකි වුවත් කොන්ත්‍රාත්තූමය හෝ නෛතික හිමිකමක් හඳුනාගත හැකි බාහිරව අත්පත් කරගත් මෙය අස්පාශ්‍ය වත්කමක් ලෙස හැඳින්විය හැකිය.

(ලකුණු 05)

### 4 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

සීමාසහිත ඔටෝ කෙයා (පෞද්ගලික) සමාගම  
බ.සා.පි.ක්‍ර. යටතේ තොග පත්‍රය (තොග ලෙජරය)

දිනය	නිකුත් කිරීම්			ලැබීම්			ශේෂය	
	ප්‍රමාණය ඒකක	මිල රු.	වටිනාකම රු.	ප්‍රමාණය ඒකක	මිල රු.	වටිනාකම රු.	ප්‍රමාණය ඒකක	වටිනාකම රු.
01.04.2016							16,000	256,000
10.04.2016				5,000	16	80,000	11,000	176,000
20.04.2016	10,000	17	170,000				21,000	346,000
15.04.2016	37,000	15	555,000				58,000	901,000
25.04.2016				30,000	15.53	465,900	28,000	435,100
10.06.2016	41,000	18	738,000				69,000	1,173,100
29.06.2016				8,000	17	136,000	<b>61,000</b>	<b>1,037,100</b>

(ලකුණු 05)

**A කොටසෙහි අවසානය.**

අනිවාර්ය ප්‍රශ්න තුන (03) කි.  
(මුළු ලකුණු 30)

**5 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර**

සීමාසහිත ස්පීරිටුවල් ට්‍රේඩින් පොදු සමාගමේ  
2016.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  
මුදල් ප්‍රවාහ ප්‍රකාශනය (මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් පමණක් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය)  
(වක්‍ර ක්‍රමය යටතේ) (රු. '000)

මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් පමණක් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය		
බදු පෙර ශුද්ධ ලාභය		<b>1,850,000</b>
<b>ගැලපීම්</b>		
ක්ෂය	300,000	
ඉවත්කිරීමේ අලාභය	50,000	
පොලී වියදම්	200,000	
පාරිතෝෂික සඳහා වෙන්කිරීම	450,000	1,000,000
<b>කාරක ප්‍රාග්ධන වෙනස්වීම්වලට පෙර මෙහෙයුම් ලාභය</b>		<b>2,850,000</b>
කොගයේ වැඩිවීම	(3,400,000)	
වෙළෙඳ ණයගැතියන්ගේ අඩුවීම	520,000	
වෙළෙඳ ණයහිමියන්ගේ වැඩිවීම	1,330,000	(1,550,000)
<b>මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ මුදල්</b>		<b>1,300,000</b>
ගෙවූ පොලී	(70,000)	
ගෙවූ බදු	(180,000)	(250,000)
<b>මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය</b>		<b>1,050,000</b>

පෙරවැඩ

ආදායම් බදු			
මුදල්	180,000	ශේ/ඉ/ගෙ	300,000
ශේ/ප/ගෙ	570,000	ලා/ලා ගිණුම	450,000
	<b>750,000</b>		<b>750,000</b>

පොලී			
මුදල්	70,000	ශේ/ඉ/ගෙ	120,000
ශේ/ප/ගෙ	250,000	ලා/ලා ගිණුම	200,000
	<b>320,000</b>		<b>320,000</b>

(ලකුණු 10)

## 6 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

සීමාසහිත සුපිරියර් මැනුෆැක්චරිස් (පෞද්ගලික) සමාගම

(a) දළ ලාභ අනුපාතය  $= (\text{දළ ලාභය} / \text{විකුණුම}) \times 100 = (4,100/14,500) \times 100 = 28.28\%$

(b) ක්ෂණික වත්කම් අනුපාතය  $= \text{ජංගම වත්කම්} - \text{තොග} : \text{ජංගම වගකීම්}$   
 $6,550 - 2,000 : 2,900$   
 $= 1.57 : 1$

(c) ජංගම අනුපාතය  $= \text{ජංගම වත්කම්} : \text{ජංගම වගකීම්}$   
 $6,550 : 2,900$   
 $= 2.26 : 1$

(d) තොග රැඳවුම් කාලය  $= (\text{සාමාන්‍ය තොග} / \text{ණයට විකුණුම}) \times 365$   
 $((2,000+2,100)/2) / 10,400 \times 365$   
 $= 72$

- විකල්පයක් ලෙස අනුපාතය ගණනය කිරීම සඳහා අවසාන තොග ලවය ලෙස ගත හැකිය. එවිට අනුපාතය 50.3 නොහොත් දින 51 කි.

(e) කොටසක ඉපැයුම  $= \frac{\text{බදු පසු ලාභය (වරණීය කොටස් ලාභාංශය අඩු කිරීමෙන් පසු)} / \text{හරිත මධ්‍යන්‍ය සාමාන්‍ය කොටස් ගණන}}{}$   
 $= 2,450/1500$   
 $= \text{කොටසකට } 1.633$

(f) යෙදවූ ප්‍රාග්ධනයට ප්‍රතිලාභය (ROCE)  $= \frac{\text{බදු හා පොලීවලට පෙර ලාභය}}{\text{මුළු හිමිකම් පොලී දරණ ණය ගැනීම්}} \times 100$   
 $(2,450 / 6,700) \times 100$   
 $= 36.56\%$

(ලකුණු 10)

## 7 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a)

සීමාසහිත SPL සමාගම

2016 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උධාතයන්

(රු.)

<u>ජංගම නොවන වත්කම්</u>		
කල්බදු වත්කම් - මෝටර් වාහන	8,500,000	
සමුච්චිත ක්ෂය	(1,062,500)	
ධාරණ අගය		<b>7,437,500</b>
<u>කල්බදු ණයහිමියන් - වගකීම්</u>		
ආරම්භක ශේෂය		
වසරේ මූල්‍යනය කළ වටිනාකම	5,100,000	
වසරේ නැවත ගෙවීම්	(646,640)	
කලින් කළ තැන්පතු	(536,000)	
අවසාන ශේෂය		<b>3,917,360</b>
කල්බදු වගකීමේ ජංගම කොටස		<b>750,102.40</b>
කල්බදු වගකීමේ ජංගම නොවන කොටස		<b>3,167,257.60</b>

කල්බදු වත්කම් වසර 08 ක් ඇතුළත ක්ෂය කරයි. (දේපොළ, පිරියත හා උපකරණවලට සමාන වේ.)

ආදායම් ප්‍රකාශනය

කල්බදු වත්කම්වල ක්ෂය		1,062,500
පොලී වියදම		730,240

කල්බදු ක්‍රමක්ෂය

වසර	ආරම්භක ශේෂය	පොලිය	වාරිකය	අවසාන ශේෂය
1	4,564,000.00	730,240.00	(1,376,880.00)	3,917,360.00
2	3,917,360.00	626,777.60	(1,376,880.00)	3,167,257.60
3	3,167,257.60	506,761.22	(1,376,880.00)	2,297,138.82
4	2,297,138.82	367,542.21	(1,376,880.00)	1,287,801.03
5	1,287,801.03	206,048.16	(1,376,880.00)	116,969.19

- වසර 1 දී රු. 5,100,000.00 න් රු. 536,000.00 අඩු කළ යුතුය.

(ලකුණු 06)

(b) සීමාසහිත හරිත ලංකා සමාගම

LKAS 08 ට අනුව වත්කම්වල ප්‍රයෝජනවත් ආයු කාලය වෙනස්වීම ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීමක් ලෙස සලකනු ලැබේ. ඇස්තමේන්තුවල සිදුවන වෙනස්කම් වර්තමාන වසරට සහ අනාගත වසරවලට අනුව ගිණුම්ගත කරනු ලැබේ.

(ලකුණු 04)

(මුළු ලකුණු 10)



**B කොටසෙහි අවසානය.**

අනිවාර්ය ප්‍රශ්න දෙක (02) කි.

(මුළු ලකුණු 50)

**8 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර**

(a) සීමාසහිත සුහද හෝල්ඩිංග්ස් පොදු සමාගමේ

2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

(රු. '000)

විස්තරය	සටහන	වටිනාකම	වටිනාකම
විකුණුම්			77,200
විකුණුම් පිරිවැය			(52,748)
දළ ලාභය			24,452
අනෙකුත් ආදායම්	01		1,240
			<b>25,692</b>
විකුණුම් වියදම්		(7,225)	
පරිපාලන වියදම්		(7,542)	
අනෙකුත් වියදම්		(100)	
මූල්‍ය වියදම්	02	(958.8)	(15,825.80)
බදු පෙර ලාභය	03		9,866.20
බදු	04		(330)
බදු පසු ලාභය			9,536.20
අනෙකුත් විස්තීර්ණ ආදායම්			
ඉඩම් ප්‍රත්‍යාගණනය			1500
මුළු විස්තීර්ණ ආදායම			<b>11,036.20</b>

(ලකුණු 10)



(b) සීමාසහිත සුභද්‍ර හෝල්ඩිංග්ස් පොදු සමාගමේ

2016.03.31 දිනට

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(රු. '000)

විස්තරය	සටහන	වටිනාකම	වටිනාකම
<b>වත්කම්</b>			
ජංගම නොවන වත්කම්			
දේපොළ, පිරිසත හා උපකරණ	05	18,195	
ප්‍රාග්ධන නොනිම් වැඩ		3,051.20	21,246.20
ජංගම වත්කම්			
තොග		15,040	
වෙළෙඳ ලැබිය යුතු දෑ		6,350	
කලින් ගෙවීම්		510	
කෙටිකාලීන ආයෝජනය		360	
බැංකු ශේෂය		390	
අතැති මුදල්		20	22,670
<b>මුළු වත්කම්</b>			<b>43,916.20</b>
හිමිකම හා වගකීම්			
ප්‍රකාශිත ප්‍රාග්ධනය	06	6,000	
ප්‍රත්‍යාගණන සංචිතය		1,500	
රඳවාගත් ඉපැයුම්		16,434.20	
<b>මුළු හිමිකම</b>			<b>23,934.20</b>
ජංගම නොවන වගකීම්			
කාලීන ණය		4,000	4,000
ජංගම වගකීම්			
වෙළෙඳ ගෙවිය යුතු දෑ		3,400	
අනෙකුත් කෙටිකාලීන ණය		11,000	
උපචිත වියදම්		1,102	
ගෙවිය යුතු බදු		480	15,982
<b>මුළු හිමිකම හා වගකීම්</b>			<b>43,916.20</b>

(ලකුණු 08)

(c) සීමාසහිත සුහද හෝල්ඩිංග්ස් පොදු සමාගමේ

2016.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය

(රු. '000)

විස්තරය	ප්‍රකාශිත ප්‍රාග්ධනය	ප්‍රත්‍යාගණනය	රඳවාගත් ඉපැයීම්
ආරම්භක ශේෂය	6,000		7,898
මුළු විස්තීරණ ආදායම		1,500	9,536.20
ලාභාංශ			(1,000)
එකතුව	<b>6,000</b>	<b>1,500</b>	<b>16,434.20</b>

(ලකුණු 03)

(d) සටහන 05 - දේපොළ, පිරියත හා උපකරණ වෙනස්වීම් දැක්වෙන ප්‍රකාශනය

පිරිවැය					(රු. '000)
විස්තරය	ඉඩම	ගොඩනැගිලි	මෝටර් වාහන	ලී බඩු හා සවිකිරීම්	එකතුව
ආරම්භක ශේෂය	3,500	15,000	7,500	4,400	30,400
ප්‍රත්‍යාගණනය	1,500				1,500
මෝටර්වාහන ඉවත් කිරීම්			(3,500)		(3,500)
එකතුව	<b>5,000</b>	<b>15,000</b>	<b>4,000</b>	<b>4,400</b>	<b>28,400</b>
සමුච්චිත ක්ෂය					
ආරම්භක ශේෂය		2,600	3,500	2,550	8,650
වසරේ අය කිරීම්		750	1,325	880	2,955
ඉවත් කිරීම්			(1,400)		(1,400)
එකතුව	-	<b>3,350</b>	<b>3,425</b>	<b>3,430</b>	<b>10,205</b>
2016.03.31 ට ධාරණ අගය	<b>5,000</b>	<b>11,650</b>	<b>575</b>	<b>970</b>	<b>18,195</b>

(ලකුණු 04)

(මුළු ලකුණු 25)

<b>සටහන 1 - අනෙකුත් ආදායම්</b>		<b>(රු. '000)</b>
ශේෂ පිරික්සුමේ දැක්වෙන පරිදි ශේෂය	=	2,740
ප්‍රත්‍යාගණනය	=	(1,500)
ආදායම් ප්‍රකාශනයට මාරු කළ යුතු වටිනාකම	=	<u><u>1,240</u></u>

<b>සටහන 2 - මූල්‍ය වියදම්</b>		
වාරික ණය පොලිය (5,000*12*1/12)	=	50
අනෙකුත් ණය පොලී	=	960
ණයගැනීමේ පිරිවැයට කළ ගැලපුම්	=	(51.2)
ආදායම් ප්‍රකාශනයට මාරු කළ යුතු වටිනාකම	=	<u><u>958.80</u></u>

<b>සටහන 3 - බදු පෙර ලාභය</b>		
බදු පෙර ලාභය ගණනය කිරීමේදී පහත දේ අඩු කර ඇත.		
සෘජු පාරිතෝෂිකය	=	1,000
විගණන ගාස්තු	=	500
ක්ෂය	=	2,955
බොල්ණය	=	500

<b>සටහන 4 - බදු</b>		
ප්‍රවර්තන වසරේ බදු	=	480
අධි වෙන්කිරීම්	=	(150)
ආදායම් ප්‍රකාශනයට මාරු කළ යුතු වටිනාකම	=	<u><u>330</u></u>

**සටහන 6 - ප්‍රකාශිත ප්‍රාග්ධනය**  
 රු. 10 කොටස් 600,000 = රු. 6,000,000

**සටහන 7 - ලාභාංශ**  
 සමාගම කොටසකට රු. 2.50 ක ලාභාංශයක් ගෙවීමට 2016.05.15 දින පැවති රැස්වීමේදී තීරණය කර ප්‍රකාශනයට පත් කර ඇත. එය රු. 1,500,000.00 ක් වේ. LKAS 10 ට අනුව මෙය, මූල්‍ය ප්‍රකාශනවල වගකීමක් ලෙස හඳුනා නොගනී.

පෙරවැඩ 1 - වියදම් ලැයිස්තුව

(රු. '000)

විස්තරය	විකුණුම් වියදම්	පරිපාලන වියදම්	අනෙකුත් වියදම්
ඉවත් කිරීමේ අලාභය			100
ක්ෂය	1,325	1,630	
සාමාජික ගාස්තු		150	
බොල්ණය	500		
විදුලිය		68	
දුරකථන		24	
ශේෂ පිරික්සුමෙන්	5,400	4,150	
අධ්‍යක්ෂ ගාස්තු		1,000	
විගණන ගාස්තු		500	
<b>එකතුව</b>	<b>7,225</b>	<b>7,542</b>	<b>100</b>

පෙරවැඩ 2 - ණය ගැනීම් පිරිවැය

$$\begin{aligned} \text{ප්‍රාග්ධනික අනුපාතය} &= \frac{800,000+160,000}{10,000,000} \\ &= \underline{\underline{9.6\%}} \end{aligned}$$

$$\text{ප්‍රාග්ධනික කළ වටිනාකම} = (1,700 \times 9.6\% \times 3/12) + (1,300 \times 9.6\% \times 1/12) = 51.2$$

$$\begin{aligned} \text{ආදායම් ප්‍රකාශනයට} &= 960-51.2 \\ \text{අය කිරීම්} &= \underline{\underline{908.8}} \end{aligned}$$

පෙරවැඩ 3 - ඉවත් කිරීමේ ලාභය / අලාභය

මෝටර් වාහන	3,500.00
අඩු කලා - ක්ෂය	(1,400.00)
ශුද්ධ පොත් අගය	2,100.00
විකුණන ලද මුදල	2,000.00
ඉවත් කිරීමේ අලාභය	100.00

## 9 වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර

(a) (I) සීමාසහිත KDL සමාගම, සීමාසහිත සෞභාග්‍යා ට්‍රේඩිං සමාගමේ (STL) කොටසක් අත්පත් කරගැනීම)

(රු. '000)

කීර්තිනාම ගණනය කිරීම		
මව් සමාගමෙන් කළ ආයෝජනය	=	100,000
පාලනය නොවන හිමිකම් ධාරණ අගය	=	50,000
එකතුව	=	<b>150,000</b>
අඩු කිරීම් - අත්පත් කරගත් දිනට ශුද්ධ වත්කම්		
ප්‍රකාශිත ප්‍රාග්ධනය	=	100,000
පොදු සංචිත	=	5,000
රඳවාගත් ඉපැයීම්	=	40,000
එකතුව	=	<b>145,000</b>
කීර්තිනාමය	=	<u><u>5,000</u></u>

(II) KDL සමාගමේ

2016 මාර්තු 31 දිනට

ඒකාබද්ධ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(රු. '000)

දේපොළ, පිරිසහන හා උපකරණ (95000+19500-120+200-80-50+20)		114,470
කීර්තිනාමය		5,000
ජංගම වත්කම්		
තොග (10000+10000-1000)	19,000	
වෙළෙඳ ලැබිය යුතු දෑ (210000+212000-2000)	420,000	
කෙටිකාලීන ආයෝජන	35,000	
මුදල් (5700+1450+1500)	8650	482,650
මුළු වත්කම්		<b>602,120</b>
ප්‍රාග්ධනය හා වගකීම්		
ප්‍රකාශිත ප්‍රාග්ධනය	200,000	
පොදු සංචිතය	21,500	
රඳවාගත් ඉපැයීම් (පෙරවැඩ 02)	135,540	
මව් සමාගමේ හිමිකම		357,040
පාලනය කළ නොහැකි පොලී (පෙරවැඩ 02)		59,580
මුළු හිමිකම		<b>416,620</b>
ජංගම වගකීම් (112000 + 74000 - 2000 + 1500)		185,500
මුළු හිමිකම හා වගකීම්		<b>602,120</b>

(ලකුණු 21)

පෙරවැඩ

<b>1. පාලනය කළ නොහැකි පොලී</b>	
අත්පත් කරගත් දිනට සාධාරණ අගය	= 50,000
පෙර ලාභවලින් කොටස (21,450 *40%)	= 8,580
පොදු සංචිතවල කොටස	= 1,000
<b>එකතුව</b>	<b>= 59,580</b>
<b>2. ඒකාබද්ධ රඳවාගත් ඉපැයුම්</b>	
රඳවාගත් මව් සමාගමේ ලාභය	= 123,700
පරිපාලිත සමාගමේ ලාභයේ කොටස (21,450 x 60%)	= 12,870
අධි ක්ෂය	= 20
ඉවත් කිරීමේ ලාභය	= 80
දේපළ, පිරියත, උපකරණ ඉවත් කිරීමේ උපලබ්ධි නොවූ ලාභය (200-120)	= (80)
උපලබ්ධි නොවූ තොගයේ උපලබ්ධි නොවූ ලාභය [(5,000 / 125) x 25]	= (1,000)
ක්ෂය	= (50)
<b>එකතුව</b>	<b>= 135,540</b>

(b)

- 1) මණ්ඩලය විසින්, තීරණය කරනු ලබන කාලවකවානුවක් තුළ, මණ්ඩලයට හෝ මණ්ඩලය විසින් බලය පවරන ලද වෙනත් පුද්ගලයකුට, අදාළ විශේෂිත ව්‍යාපාරයෙන් හෝ එහි විගණක වරුන්ගෙන්, මූල්‍ය ප්‍රකාශන වලට අදාළ තොරතුරු කැඳවීමට බලය පවතී.
- 2) මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හා ඉදිරිපත් කිරීමට අදාළව, විශේෂිත ව්‍යාපාරයෙහි, අධ්‍යක්ෂකවරයෙක්, විගණක වරයෙක් හෝ නිලධාරියෙකු කැඳවීමට සහ ප්‍රශ්න කිරීම සඳහා බලය පවතී.
- 3) පනත විසින් පවරා ඇති බලතල ප්‍රකාරව, සිය වගකීම් ඉටු කිරීමට, අවශ්‍ය හා අදාළ යැයි සැලකෙන විමර්ශන හා පරීක්ෂණ කටයුතු සිදු කිරීමටත් ඒ සඳහා විශේෂිත ව්‍යාපාරයෙහි ඕනෑම අධ්‍යක්ෂකවරයකු විගණකවරයෙකු කැඳවීමත්, එහි ගිණුම් වාර්තා හා ගිණුම් පොත් කැඳවීමට හා මණ්ඩලය යටතේ තබා ගැනීමටත් බලතල පවරා ඇත.

(ලකුණු 04)  
(මුළු ලකුණු 25)

**C කොටසෙහි අවසානය.**


---

***Notice :***

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to question set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”.

The fundamental objective of this publication is to add completeness to its series of study texts, designs especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well as stay relevant in the art of answering questions at examination level.



---

© 2017 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)

*All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)*